



COVID-19 ව්‍යුත් සිංහලය සහ ආරක්ෂණය

නිවෙස්ගේ කොට්ඨාසී රෝගීන් සඳහා
ආයුර්වේදික මගපෙන්වම



ආයුර්වේද දෙපාර්තමේන්තුව

සහ

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද
රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය
රාජ්‍ය අමාත්‍යාංශය

අභ්‍යාග්‍යා ප්‍රතා ලැඟ !

“දේශීය දැනුම් පද්ධතිය, දේශීය ආයුර්වේද විකිත්සාව සහ
අපගේ සුව වර්යාවන්ගේ සංකලනයෙන්
කොට්ඨා 19 වසංගත රෝගය පාලනය කරමු.”

අධිනිතියු සිසිර ජයකාචී

රාජ්‍ය අමාත්‍ය

දේශීය වෛද්‍යම් ප්‍රවර්ධන, ග්‍රාම්‍ය හා ආයුර්වේද රෝගල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යෙන්

බණ් තැපෑම සූච්‍යන් බේතා !

මෙවත නිතියට පත් කරමින් සිසුයෙන් පැතිර යන කොට්ඨා 19 වසංගතයෙන්
අප මාතා භූමිය මුද්‍රාව ගැනීම පිණිස නිවෙස්ගතව ප්‍රතිකාර බඩන කොට්ඨා රෝගී හෝ
අවුළුනමට ලක්ව නිරෝධායා වන ඔබ වෙත තිලුණ කරන මෙම ආයුර්වේද ගාස්ත්‍රානුකුල
උපදෙස් සංග්‍රහය නිරෝගීමත් පහතාවක් බෙහි කිරීමට ඔබට මගපෙන්වනු ඇති.
වගකීම් සහගතව ඔබ වෙත ගෙන එන මෙම දේශීය වෛද්‍ය උපදෙස් හාවතායෙන්
වසංගත අවුළුනමෙන් මේ නිසි ප්‍රයෝග්‍ය අත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධිතා කරමි.

හිතායු ! සුඩායු ! දිඹායු !

කුමාරී විරසේකර - මළේකම්,

දේශීය වෛද්‍යම් ප්‍රවර්ධන, ග්‍රාම්‍ය හා ආයුර්වේද රෝගල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යෙන්

හිතායු ! සුඩායු ! දිඹායු !

ශ්‍රී ලංකික අප අනිමුඩාව ඇති වර්තමාන සෞඛ්‍ය අනියෝගයන්ට තොඩියට මුහුණ දෙමින්
ගෝලීය කොට්ඨා වසංගතයෙන් ආර්ථික වීමටත්, රෝගී තුවන්ගේ සුවය ඉක්මන් කර
ගැනීමටත්, රෝගය සුව වීමෙන් පසු ඇති වන සංකුලතා අවම කර ගැනීමටත්
අවශ්‍ය දේශීය වෛද්‍ය උපදෙස් විභාග විශ්වාසීය ලෙස ඔබ වෙත ගෙන එන
මෙම උපදෙස් මාලාව ඔබගේ දිවියට සම්පූර්ණ කරගනීම් උපරිම එල නොව ගන්නා ලෙස සැමට ආරාධිතා කරමි.

වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන

ආයුර්වේද කොමසාරිස්,

ආයුර්වේද දෙපාර්තමේන්තුව, නාවින්තන, මහරගම

- මගපෙන්වම : කුමාරි විරසේකර මෙනෙවිය
ලේකම්, දේශීය වෛද්‍යකම් ප්‍රචරණ මාධ්‍ය හා
ආයුර්වේද රෝහල් සංචරණ සහ ප්‍රජා සෞඛ්‍ය
රාජ්‍ය අමාත්‍යාංශය
- අධීක්ෂණය : වෛද්‍ය ධම්මික ප්‍රබෝගනාවර්ධන මහතා
ආයුර්වේද කොමිෂන්,
ආයුර්වේද දෙපාර්තමේන්තුව
- කම්පාදනය : වෛද්‍ය අ.ඩී.ඩී.කේ. දුරුණී දිකානායක මහත්මිය
- ප්‍රකාශනය : ආයුර්වේද දෙපාර්තමේන්තුව,
නාලින්න, මහරගම.
e-departmentofayurveda@gmail.com
Department of Ayurveda FB Page
www.ayurveda.gov.lk

2021 අගෝස්තු

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති
සියලු උපදෙස් පිළිපිටිම් මි
මෙම උපදෙස් අනුව කටයුතු කරන්න.

නිරතුරු ඔබගේ කාරිකා, මානසික හා අධ්‍යාත්මික සෞඛ්‍ය
සංචරණය කර ගනන.

නිවෙස්ගත කොට්ඨාසී රෝගීන් සඳහා අයුර්වේදීය මගපෙන්වම

පටුන

පටුන	පිටුව
නිවෙස්ගත නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම	05
වෛරස වසංගත රෝග කළමනාකරණය	06
ඡිබගේ කාර්යභාරය	
දේශීය වෛද්‍යවරයාගේ කාර්යභාරය	
නිවෙස්ගත කොට්ඨාසී රෝගීන් සඳහා දේශීය වෛද්‍ය උපදෙස්	07
නිවස තුළ ඡිබගේ කාර්යභාරය	
සමාජගත වීම වැලැක්වීමට	
අවදානමට පෙර සූදානම	12
නිවෙස්ගත කොට්ඨාසී රෝගීන් සඳහා ප්‍රතිකාරාත්මක ජීවන රටාව	16
ඡල පර්‍යෘෂ්ඨනය	
ප්‍රතිකාරාත්මක ආහාර පාන රටාව	
ප්‍රතිකාරාත්මක ඇවතුම් පැවතුම්	
ජ්වලන අභ්‍යන්තරය	
කොට්ඨාසී රෝගී ඡිබව විශේෂ අත් බෙහෙන්	
මානසික හා අධිකාත්මික සොඛන සංවර්ධනය	
ගර්හිණී මවගේ සහ ගර්හයේ රැකවරණයට	36
දරුවන්ගේ රැකවරණයට	38
සුවය ලබමින් සිටින ඡිබව	39
කොට්ඨාසී රෝගීන් සඳහා දේශීය වෛද්‍ය කේවා සැපයීම	42

නිවෙස්ගත නිරෝධායනය සහ ප්‍රතිකාර කදාහා යොමු කිරීම

- ★ ඔබ වයස අවුරුදු 2 ත් 65 ත් අතර නම්, කොට්ඨාස 19 ආසාදිත බවට රැපිඩ් ඇන්ටීජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් තහවුරු කර ගත් පසු ඔබගේ කොඩිස තත්ත්වය හා නිවෙස්ගත පරිකරය පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කර නිවෙස්දීම ප්‍රතිකාර ලැබීමට සුදුස්සෙකු දැයි තීරණය කරනු ලබන්නේ ඔබ ප්‍රදේශය හාර කොඩිස වෙදුන නිලධාරිවරයායි.
- ★ මෙලෙස නිවෙස්දී ප්‍රතිකාර ලැබීමට ඔබ සුදුස්සෙක් යැයි සැලකෙන්නේ නම්, එසේ ලබා ගැනීමට ඔබගේ කැමත්තක් ඇත්තම් ඔබ ප්‍රදේශය හාර කොඩිස වෙදුන නිවෙස්ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය ව ඇතුළත් කරනු ලැබේ.
- ★ ඔබගේ නිවෙස් කොට්ඨාස වසංගත අවදාහමකට ලක් ව්‍යවකු හෝ නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට සුදුස්සෙක් ලෙස නම් කළ අයෙක් කිරී නම්, පවත්වේ කියන් සාමාජිකයන්ගේ සුරක්ෂාවය වෙනුවෙන් ඔබ සැම නිරතුරුවම කැප වී කටයුතු කළ යුතු වේ.



වෛද්‍ය ව්‍යුහය රෝග කළමනාකරණය ආයුර්වේද වෛද්‍ය ගාස්ත්‍රානුකුලව

බඩගේ කාර්යනාරය

- 1** රෝග කාරකය පවතින ස්ථානයන්ගෙන් ඉවත් වෙමින් රෝග ව්‍යුහාත්මික බලපාන හේතුවලින් දුරක් වීම හෙවත් නිරෝධායනය වීම -**නිදාන පරිවර්තනය**
- 2** ගැරිරගත ස්වභාවික ප්‍රතිශක්තිය (ව්‍යුධාධ්‍යමනවය) හිතකර ආහාර පාන, ඇටුනුම් පැටුනුම් හා ස්වභාවික එංජිඩ් භාවිතයෙන් වැඩි දිගුණු කර ගැනීම මගින් වෛද්‍යයේ බේ වීමට අවශ්‍ය හිතකර පරිසරය ගැරිරයෙන් ඉවත් කිරීම -**ප්‍රකෘති විශාලය**
- 3** වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම

දේශීය වෛද්‍යවරයාගේ කාර්යනාරය

- 1** ඔබේ කාර්යනාරය සඳහා දේශීය වෛද්‍ය විද්‍යානුකුල උපදෙස් ලබාදීම
- 2** දේශීය වෛද්‍ය ප්‍රතිකාර භාවිතයෙන් රෝග කාරක වෛද්‍ය විනාශ කර සිරුරෙන් ඉවත් කිරීම -**ක්‍රිමි අපකර්ෂණය**
- 3** වා-පිත්-සෙම් දේශ සම්බුද්ධ කර ගැරිර බලය වර්ධනය කිරීම -**ක්‍රිදේශ ගමනය හා තර්පණය**

නිවසේගත කොට්ඨාසි රෝගීන් සඳහා දේශීය වෛද්‍ය උපදෙස්

නිවස තුළ තබූගේ කාර්යාලය

- ★ ආසාදිත වූ හෝ අවදාහමට ලක් වූ ඔහු / ඇය නිවසේ අන් අයගෙන් දුරක්ෂා හොඳුන් වාතාග්‍රැය ලැබෙන වෙනම කාමරුයක සිටිය යුතුයි.
- ★ ඔහු / ඇයට උපක්ෂාහ කිරීම සඳහා එක් අයෙක් පමණක් යෙදෙන්න.
- ★ නිවසේ කියල් සාමාජිකයන් කිසිවිටෙකත් නිවසින් පිටතට අනාරක්ෂිතව නොයන්න.
- ★ නිවස ඉදිරිපත කොහොම් අත්තක් එල්ලා තබන්න.
- ★ දිනපතා උදේ සවස නිවස තුළ කහ දියර ඉසින්න.
- ★ ඉහතින් දක්වා ඇති පරිදි උදේ සවස නිවස තුළ හා නිවස වටා ඔඩුයිය දුම් අල්ලන්න. එමගින් බාහිර පරිකරයේ ඇති වෛරස විනාශ වේ.



- ★ උපස්ථිරාන කරන්නා හැරැණු කොට වෙනත් කිසිවකු රෝගියා සම්පයට නොයා යුතුයි.



- ★ උපස්ථිරාන කිරීමෙන් පසු උපස්ථිරායකයා හොඳින් පිරිසිදු වන්න.

- ★ හැකියාවක් ඇතොත් රෝගියා වෙනම නාන කාමරයක්/ වැකිකිලියක් භාවිත කරන්න.

- ★ කියල් සාමාජිකයන්ට ඇත්තේ එක් වැකිකිලියක්/ නාන කාමරයක් නම්, රෝගියා භාවිත කළ පසු වෙනත් අයෙකු භාවිත කිරීමට පෙර එය පිරිසිදුකාරක යොදා හොඳින් පිරිසිදු කරන්න. (ඡල කරාම, දොර අගුල් ආදිය ඇතුළුව)

- ★ එය පිරිසිදු කළ තැනැත්තා දු ආරක්ෂිතව එම කටයුතු සිදු කළ යුතු අතර අවසන් වූ වහාම වෙනත් කටයුත්තකට යාමට පෙර තමාත් හොඳින් පිරිසිදු විය යුතුයි.



- ★ නිවසේ කියල් සාමාජිකයන් එකම වැකිකිලිය/ නාන කාමරය භාවිත කරන්නේ නම්, රෝගියාගේ භාවිතය සඳහා අවශ්‍ය සබන්, දැන්තාලේඛ ආදිය ත් වෙනම රෝගියාගේ කාමරයේ ම සුරක්ෂිතව තබාගන්න. ඒවා භාවිතයට අවශ්‍ය අවස්ථාවේදී වැකිකිලියට/ නාන කාමරයට රැගෙන යාම වඩා යොශයායි.

- ★ රෝගියා පරීහරණය කරන කියල් දැක වෙනම ආරක්ෂිතව තබන්න.

- ★ රෝගියාගේ ගිරිර තරල (කෙල- සේමි-සොට්‍රු ආදිය), භාවිත කළ මූව ආවරණ අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඒවා ඉවත් කිරීමට වෙනත් අයෙකුගේ සහාය අවශ්‍ය වේ නම්, ආරක්ෂිතව සිදු කළ යුතුයි.



- ★ රෝගියා සමඟ එකම සයනයක වෙනත් කිසිවෙකුත් නොනිදුන්න.

- ★ රෝගියාගේ ආහාර, ඔඩඡය රෝගියාගේ කාමරය තුළදීම ලබා දෙන්න.



- ★ රෝගියා ඉතිරි කළ ආහාර වෙනත් කිසිවෙකුත් ආහාරයට නොගන්න.

- ★ රෝගියා භාවිත කරන පිළින්, කේෂ්ප, ඇඳුම්, කොට්ටි, ඇතිරිල් ආදිය වෙනත් කිසිවෙක් පරිහරණය නොකළ යුතුයි.

- ★ ඒවා භාවිතයෙන් පසු තමා විසින්ම පිරිසිදු කරගෙන වෙනම අසුරා තබා ගන්න.



- ★ එම කටයුත්ත වෙනත් අයෙකු සිදු කරන්නේ නම්, තමාගේන් අන් අයගේන් සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන්න.

- ★ තම තමන්ගේ මූධයෙන් පිටවන කෙල බිඳිති, සේම්, සොට් ආදිය අනාරක්ෂිතව බාහිර පරිසරයට මුදා නොහැරීමට පවුලේ කියෙනු දෙනාම වග බලා ගත යුතුය.
- ★ නිවස තුළදින් පිරිසිදු මුව ආවරණයක් නිවැරදිව පැළඳ සිටින්න.
- ★ දැක් නොසේදා කිසිවෙකුත් දැක්, නාසය, මූධය හෝ මුහුණ ස්පර්ශ නොකරන්න.
- ★ බාහිර පුද්ගලයන් නිවස තුළට ගෙන්වා ගැනීමෙන් වළකින්න.

සාමාජික විම වැළැක්වීමට

- ★ නිවකේ කියල් සාමාජිකයන් කිසිවෙකත් නිවසින් පිටතට නොයන්න.
- ★ නිවෙස්ගත සාමාජිකයන් වෙළඳු පරීක්ෂණයකට හෝ වෙළඳු සේවා ලබාගැනීමට නිවසින් බැහැර වන්නේ නම්, ආරක්ෂිතව නිවැරදිව මුව ආවරණ පැළඳ යන්න.
- ★ ඔබ ආකාරීතයකු ව්‍යවත්, නො ව්‍යවත් තවත් අයෙක් සමග කතාබස් කරන විට මුව ආවරණය ඉවත් කර කතා කිරීම කිසිවෙකත් නොකරන්න.
- ★ ඔබ පැළඳු මුව ආවරණය අන් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න.

- ★ මුව ආවරණයේ ඇතුළු පැත්ත පිටතට ත්, පිට පැත්ත ඇතුළට ත් භාවිත නොකරන්න.



- ★ ඔබ පැළඳු මුව ආවරණය තෙත සහිත නම්, දුම් දුව්ලි ආදියකින් අපවිතු නම්, භානි වී ඇත්නම් වහාම එය භාවිතයෙන් ඉවත් කරන්න.



- ★ මුව ආවරණයේ මද කොටස ඇල්ලීම කිසිවිටෙකත් සිදු නොකරන්න.

- ★ භාවිත කරන ලද මුව ආවරණ කිසිවිටෙකත් අනාරක්ෂිතව බැහැර නොකරන්න.

- ★ මුව ආවරණ භාවිතයෙන් පසු වෙනම ආරක්ෂිතව එකතු කර බැහැර කරන්න.

- ★ මුව ආවරණය පැළඳීමේදී හා ඉවත් කිරීමේදී රඳවනයෙන් පමණක් ඇල්ලීම කළ යුතු අතර පැළඳීමට පෙර සහ ඉවත් කළ වහාම ඔබගේ දැන් හොඳින් සඩහා යොදා සේදන්න.



සැමවිට නිවැරදි උපදෙස් අනුව කටයුතු කරන්න.
ඔබත් රැකෙමින් අන් අයත් සුරකින්න.

අවදානමට ජෙර කුදානම

නිවේස්ගතව ප්‍රතිකාර ලබන ඔබ හඳුස් වෙදුස උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේ දී?

ඔබ, ඔබගේ රෝග තත්ත්වය පිළිබඳ නිරතුරු පූර්ණ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. පහත සඳහන් එක් රෝග ලක්ෂණයක් හෝ පවතී නම් වහාම වෙදුස උපදෙස් සඳහා යොමුවන්න.

- ★ උතු තත්ත්වය ගැරන්හයිටි අංශක 101 ව වඩා දින 3කට වැඩි කාලයක් පැවතීම හෝ නැවත නැවත උතු ඇතිවීම.
- ★ ප්‍රතු ප්‍රදේශයේ එක දිගට පවතින වේදනාව හෝ පීඩාකාරී ස්වභාවය.
- ★ සිතේ අධික නොසන්සුන් ස්වභාවය හෝ වසාකුල ස්වභාවය.
- ★ භුක්ම ගැනීමේ අපහසුවක් හෝ තෙහෙරිවුවක් දැනීම.
- ★ තොල කට වියලීම, මූත්‍ර පිටවීමේ ප්‍රමාණය අසු වීම වැනි විෂලන ලක්ෂණ ඇතිවීම



සිරැලේ ඔක්සිජේන් සංයුතිය පහළ බැසේ ඇති බවට බඩ නැඳුනා ගන්නේ කෙසේ දී?

- ★ පියවර 10-12 ඇවේදීමේදී තුළේම ගැනීමේ අපහසුවක් හෝ වෙහෙරිටුවක් දැනීම.
- ★ දිගට කතා කරන විට තුළේම ගැනීමේ අපහසුවක් දැනීම.
- ★ වෙහෙසකින් තොරව වෙනතා සිදු කළ කාර්යයන් සිදු කිරීමේදී දැඩි වෙහෙසක් දැනීම.
- ★ හිස කෙළුන් තබාගත නොහැකි වීම සහ එක දිගට එසේ සිටීමට නොහැකි ස්වභාවය.
- ★ මූහුණා සහ දෙනොල් නිල් පැහැ ගැන්වී තුළීම. මෙම තත්ත්වය ඇති වීමට පෙර **රෝගියා** වහාම **රෝහල්ගත කිරීම** කළ යුතුමයි.

ද්‍රව්‍යෙක් වැඩි කාලසීමාවක් ඇඟු විවේකය ගන්නා රෝගින් තුළින් සිරැලේ ඔක්සිජේන් සංයුතිය පහළ බැසීමේ පුරුව ලක්ෂණ පැහැදිලිව දක්නට නොලැබෙන අවස්ථා වාර්තා වේ.

එවත් රෝගින් දිනකට දෙවරක් (උදේ සවස) මෙම ක්‍රියාකාරකම් එකක් හෝ කිහිපයක් සිදු කර පරීක්ෂා කර බැලීම ඉතා වැදුගත්

- ★ කාමරය තුළ එහා මෙහා ඇවේදීම
- ★ වැසිකිලියට ගොස් නැවත පැමිණී පසු හතිය හෝ දැඩි වෙහෙසක් දැනෙන්නේ දැයි අවධානයෙන් සිටීම
- ★ පුවුවක වාර 8-10 ක් එක දිගට වාඩි වීම හා නැගිරීම



හඳිස් වෙළඳු ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේ දේ?

ඉහතින් දැක් වූ ආකාරයට ග්වයන අපහසුතාවයක් ඇති වූ වහාම ඔබගේ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෙළඳු නිලධාරිවරයා දැනුවත් කළ යුතු වේ.

බස්නාහිර පළාත තුළ නිවේස්ගතව ප්‍රතිකාර ලබන ප්‍රයෝග නම්

1904 දුරකථන අංකයට,

A (නිස්තැනක්) රෝගියාගේ වයස (නිස්තැනක්)
රෝගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය (නිස්තැනක්)
රෝගියා පදිංචි නිව්‍යේ ලිඛිතය

මෙස සටහන් කර කෙටි පණිව්‍යයක් ලබා දෙන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකෘත්‍යා යටතේ, ඒ සඳහා ගිලන්රා සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සලසා ඇත.



ගිලන්රවය පැමිණෙන තෙක්/ රෝහල්ගත කරන තෙක් නිවසේදී ඔබ කුමක් කළ යුතු දී?

- ★ නිවැකියන් කිසිවිටෙකත් කළබල නොවිය යුතුයි.
- ★ රෝගියාගේ මනක සහ්සුන් වන පරිදි කටයුතු කළ යුතුයි.
- ★ රෝගියාට විධිමත් ප්‍රතිකාරයක් ලබා දෙන තෙක් ශ්වසනය පහසු කිරීම සඳහා හඳුනී ප්‍රතිකාරයක් ලෙස,
 - ✓ කරාඩුනැරී 10 ක් පමණ
 - ✓ කුරුදු පොතු අගලක පමණ කැබැල්ලක් උතුරන විතුර කේෂපයකට දමා ඉන් නැගෙන දම භාසයෙන් උරා මූඛයෙන් සිට කර හැරීමට කළක්වන්න.
 - මෙය ප්‍රවේශමින් සිදු කරන්න.
 - ✓ කරාඩුනැරී 2 ක් සැපීමට දෙන්න.



සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශීත ශ්වසනය පහසු කරන ඉරියටි

- කොට්ඨාසී රෝගියාගේ ශ්වසනය පහසු කිරීම සඳහා පහත සඳහන් ඉරියටි භාවිත කළ හැකියි.



නිවේස්ගත කොට්ඨාසි රෝගීන් සඳහා ප්‍රතිකාරාත්මක පිටත රටාව

- ★ වෛරස රෝග මරුදුනය කිරීමේ ප්‍රශ්නක්ත ක්‍රමය වන්නේ අනුරූප ආබාධ රහිත ස්වහාවික ක්‍රම මගින් ගිරිරගත ස්වහාවික ප්‍රතිශක්තිය හෙවත් ව්‍යාධිභාෂුමන්වය වැඩි දියුණු කර ගනීමින් අඛණ්ඩව පවත්වා ගෙන යාම යි.
- ★ සිරුරට් හිතකර ආහාර පාන ගැනීම, හිතකර ඇටුනුම් පැවතුම්වල තිරක වීම අඛණ්ඩව සිදු කරන්නේ නම්, දේශීය වෛද්‍ය ගාස්තු නියමයන්ට අනුව, ඔබට බේෂ වන භා බේෂ නොවන රෝගවලින් ආරක්ෂා වීම ව හැකියාව ලැබෙනු ඇත.
- ★ මෙම ප්‍රතිකාරාත්මක පිටත රටාව රෝගී නිරෝගී සියලු දෙනාටම ගිරිරගත ස්වහාවික ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට උපකාරී වේ. බේෂ වන භා බේෂ නොවන රෝග පාලනයට උපකාරී වේ.



ඡල පරිහෝජනය



- ★ උදෑසන අවධිවීමෙන් පසු මද උතුසුම් වතුර උගුරු 21 ක් පානය කරන්න.
- ★ ද්‍රව්‍ය ප්‍රරා වරින් වර මද උතුසුමෙන් හා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.
- ★ ඇල් ජලය හා උතු ජලය මිශ්‍ර කර හාවිත නො කරන්න.
- ★ සුර්ණ සුවය ලබන තොක් සිසිල් ජලය කිසිවිටෙකත් හාවිත නොකරන්න.

ප්‍රතිකාරුත්මක ආහාර පාන රටාව

කොට්ඨා රෝගයේ සූචිතය ඉක්මන් කිරීමට මෙහේම බෝ වන හා බෝ නොවන වෙනත් රෝගවලින් ආරක්ෂා වීමටත් මෙම උපදෙශක් අනුව කටයුතු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිච්ලිල උඩා කර ගත හැකියි.

නිරෝගහාවය සුරකිත දේශීය ආහාර පාන

1 උදේ දූවල් ප්‍රධාන ආහාරයට පෙර සහල් කැඳු කේප්පයක් බොහෝන්න.



ප්‍රතිඵලක්ති වර්ධනයට
නිවසේදී පහසුවෙන්ම
සකසා ගත හැකි
ඡ්‍යාපනය පානයකි.

සකසා ගන්නා ආහාරය

- සහල් මිටක් (දේශීය සහල් වඩා ගුණාඨයකයි.)
- සිහින්ව කපා ගත් හෝ තලා ගත් ඉගුරු තේ හැඳු 1/2
- සිහින්ව කපා ගත් හෝ තලා ගත් සුදුලිඡණු තේ හැඳු 1/2
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට

මැටි බෛද්‍රනකට සේදාගත් සහල්, ඉගුරු, සුදුලිඡණු, ලුණු සහ අවශ්‍ය පමණාට ජලය යොදා ලිප තබා පදමට සකසා ගත් සහල් කැඳු දිනකට වරක් හෝ දෙවරක් ප්‍රධාන ආහාරයට පෙර බොහෝන්න. (එක් අයෙකුට ප්‍රමාණය දී.)

ඔබට ලැබෙන ප්‍රතිලාභ

- ගරීරගත ස්වභාවික ප්‍රතිඵලක්තිය වර්ධනය කරයි.
- උණා අඩු කරයි.
- ආහාර ප්‍රමාණය පහසු කරයි.
- ආහාර රැචිය වැඩි කරයි.
- රෝගය නිසා දුර්වල වූ කාය ගක්තිය නැවත වර්ධනය කරයි.

2 රාත්‍රි ආහාරයට පෙර තැම්බුම් හොඳි (කායම් හොඳි/ මිරස් හොඳි) කේප්ප 1/2 ක් මද උණුකුමෙන් පානය කරන්න.

සකසා ගන්නා ආකාරය

• සුදුරු	තේ හැඳි 1
• කොත්තමල්ලි	තේ හැඳි 2
• රතුලිණු	ගෙඩි 5
• සුදුලිණු	බික් 5
• ගම්මිරස්	අදට 10
• උල්හාල්	තේ හැඳි 1/4
• ගොරකා	කැබලි 4
• ඉගුරු	අගලක කැබැල්ලක්
• කුරුදු පොතු	අගලක කැබැල්ලක්
• මුරදෝගා පොතු	අගලක කැබැල්ලක්
• කරපිංචා කොළ	අත් මිටක්
• අමු මිරස්	කරල් 2-3
• ලුණු	අවශ්‍ය ප්‍රමාණයට

ගැරීරගත
විෂ කොටස්
බැහැර කරන
ඡ්‍යාජ්‍යධීය පානයකි.



කොත්තමල්ලි, සුදුරු පැය භාගයක් පමණ වනුරේ පෙශෙන්න තබන්න. රතුලිණු සිහින්ව කපා ගන්න. සුදුලිණු, අමු මිරස්, ගම්මිරස්, ගොරකා, ඉගුරු, කරපිංචා සහ මුරදෝගා පොතු හොඳින් අඩුරා ගන්න.

ඉහත සියල්ල පිරිසිදු මැටි බලුනකට දමා වනුර අඩු කේප්ප 6 ක් පමණ එක් කර මද ගින්නේ විනාඩි 15 ක් පමණ හැඳිගාමින් හොඳින් තම්බා ගන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කර ලිපෙන් බා ගන්න.

(එක් එක් ප්‍රදේශවල වට්ටෝරුවෙහි සුං වෙනස්කම් තිබේ.)

බඩට ලැබෙන ප්‍රතිලාභ

- ගීරිරගත ස්වභාවික ප්‍රතිඵල්ක්තිය වර්ධනය කරයි.
- ආහාර දිරවීම පහසු කරයි.
- ආහාර රුචිය වැඩි කරයි.
- ආහාර අපීරණය දුරට කරයි.
- සෙම් රෝග අඩු කරයි.
- රෝගය නිසා දුර්වල වූ කාය ගක්තිය නැවත වර්ධනය කරයි.
- සිරුර අහසන්තරයේ තැන්පත් වූ, ක්නේහ පදාර්ථ, විෂ කොටස් හා අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කරයි.
- රුධිර නාල ඇතුළත පිරිකිදු කරමින් රුධිර සංසරණය කුම්වත් කිරීමට සහාය වෙයි.
- මූනු පිටවීම පහසු කරයි.
- මලබද්ධය වලක්වයි.



- 3** දේශීය අල වර්ග ඔබේ ආහාරයට එක් කරගන්න.
- 4** සහල් පිටි හෝ කුරහන් පිටිවලින් සැකසු ආහාර ද යෝගයි. තිරිණ පිටි වලින් සැකසු ආහාර නොගත යුතුයි.
- 5** එළඹවු, ත්‍යුළුවු, දූෂ්‍යල, කොහිල අල, කොහිල දැඩි, කෙසෙල්මුව, පතේල, වැටකොල්, වට්ටක්කා, රාඛු, හෝකේල්, කැකිර ආදි ස්වභාවික එළවල් පරිහෝජනය කරන්න.



- 6** දෙල්මි, නෙල්ලි, ජේර, නාරං, මකං, උගුරුස්ස, බෙලි, කටුංඡනෝදා, සිනි කෙසෙල්, සුවදුල් කෙසෙල් ආදි දේශීය පලතුරු ආහාරක් හෝ පානයක් ලෙස සකසා පරිහෝජනය කරන්න.



- 7** කිර හොද්ද, පොල් වතුර ඔබේ ආහාර අතරට එක් කරගන්න.



8 දේශීය කුළුබඩු, ක්වහාවික රසකාරක හා පෝෂණා වර්ධක ආහාර සැකකීමේදී දෙනිකව නිවැරදි ප්‍රමාණයෙන් සූජු පරිදි යොදා ගන්න.

- | | | |
|-------------|---------------------|-----------|
| ✓ සූජුරු | ✓ මහදුරු | ✓ කුලදුරු |
| ✓ කරාඩුනැට් | ✓ ගම්මිරස් | ✓ ඉගුරු |
| ✓ උල්හාල් | ✓ කුරුලු | ✓ කහ |
| ✓ සාදික්කා | ✓ වසාවාසි | ✓ සේර |
| ✓ රතුලීණු | ✓ සූජුලීණු | ✓ ගොරකා |
| ✓ සියඹලා | ✓ එනකාල් | ✓ දෙහි |
| ✓ කරපිංචා | ✓ පොල්කිරි | ✓ පොල් |
| ✓ ලුණු | ✓ මුරදෝගා කොළ, පොතු | |



9 පිරිසිදු මී පැනී, එළුගිනෙල් ඔබේ ආහාර අතරට එක් කරගන්න.



10

ලද්දේ සවස ඔස්ස පැන් කෝපයක් පානය කරන්න.

- ✓ ඉගුරු + කොත්තමල්ල් තැම්බු වතුර
- ✓ වෙනිවැල්ගැට තැම්බු වතුර
- ✓ හින්මදුරුතලා සහමුල තැම්බු වතුර
- ✓ සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය
- ✓ සුදුරු + අකමෝදුගම් තැම්බු වතුර
- ✓ ගොපු දැඩු + වලගසහල් තැම්බු වතුර
- ✓ කටුවැල්බවු + කොත්තමල්ල් තැම්බු වතුර
- ✓ බෙලු මල්, නොමේරු බෙලු කොළ තැම්බු වතුර
- ✓ සුදුලැංණු තැම්බු වතුර

මේ ආදිය ඉතා යෝගයකි.



සකසා ගන්නා ආකාරය

- වියලු ඔජ්ඡය ගන්නේ නම්, එක් වර්ගයකින් ඔබේ අන් ඇගිල් පහව හසුවන ප්‍රමාණය එක් අයෙකුට ගත හැකියි. අමු ඔජ්ඡය ගන්නේ නම්, එමෙන් දෙගුණයක් ගත හැකියි.
- කෝඛ පිරිසිදු කරගත් ඔජ්ඡය පිරිසිදු මැටි බලුනකට දමා අවශ්‍ය පමණුට ජලය දමා අඩුකර සිදුවා ගන්න.
- වියලු ඔජ්ඡය කුඩා කර භාවිත කරන්නේ නම්, වරකට තේ හැඳි 1 ක් පමණ ගත හැකියි.
- උතුරු වතුර අඩු කොත්පයකට ඔජ්ඡය මිශ්‍රණයෙන් තේ හැඳි 1 ක් දමා තැම්බේන්න වසා තබා නිවුනාම පෙරා මද උතුසුසුමෙන් මිශ්‍රණී ස්වල්පයක් දමා පානය කරන්න.

එකම ඔජ්ඡය වර්ගය එකම ආකාරයෙන් එක දිගට භාවිත කිරීම සහ පමණු ඉක්මවා ගැනීම සිරුරට අහිතකර විය හැකියි.

නොකඩවා එකම ඔජ්ඡයයක් නිවැරදි මානුවෙන් භාවිත කරන්නේ නම්, සහි දෙකකින් පසු දින කිහිපයක විරාමයක් තබා නැවත ගැනීම වඩාත් යෝගය යුතුය.

සූචිවත්තී ප්‍රතිශක්ති වර්ධක පානය සකසා ගන්නා ආකාරය

- ✓ කොත්තමල්ල කොටස් 4
- ✓ වෙනිවැල්ගැට කොටස් 2
- ✓ වියලි ඉගුරුරු කොටස් 1
- ✓ අරත්ත අල කොටස් 1

- මේවා නොදුන් පිරිසිදු කර වියලා ගන්න.
- කොත්තමල්ල මදක් කබලේ බැඳු ගන්න. සියල්ල සියුම්ව කුඩා කරගන්න. පිරිසිදු වියලි විදුරු බෝතලයකට දමා අසුරා තබාගන්න.
- වරකට තේ හැඳු 1 බැගින් උතුරන වතුර අඩු කේත්පයකට දමා තැම්බෙන්න වසා තබා මද උතුෂ්සමෙන් පෙරා සීනි හෝ මිපැණි ස්වල්පයක් දමා පානය කරන්න.
- දියවැඩියා රෝගීන් අනුපාන රහිතව භාවිත කරන්න.
- නොකඩවා ගන්නේ නම්, දින 14 කට වරක් දින කිහිපයක විරාමයක් ගෙන නැවත භාවිත කළ හැකියි.



බෙලු දුල් පානය සකසා ගන්නා ආකාරය

- බෙලු දුල් නොදුන් පිරිසිදු කර වියලා ගන්න. සියල්ල සියුම්ව කුඩා කරගන්න. පිරිසිදු වියලි විදුරු බෝතලයකට දමා අසුරා තබාගන්න. වරකට තේ හැඳු 1 බැගින් උතුරන වතුර අඩු කේත්පයකට දමා තැම්බෙන්න වසා තබා මද උතුෂ්සමෙන් පෙරා සීනි හෝ මිපැණි ස්වල්පයක් දමා පානය කරන්න.
- රැඳිර සංසරණය කුමවත් කරමින් රැඳිර කැටි ගැසීම වලකය. නැඳු නා පෙනහැල් ගක්තිමත් කරයි. උතා අඩු කරයි.

ආයුර්වේද ගාස්තුනුකුලව, නිවැරදිව ආහාර පාන ගන්නේ කෙසේ දී?

- 1** පිසින ලද ආහාර හැකි සැමවිටම මද උණුසුමෙන් පරිභේදනය කරන්න.
- 2** අධික ගින ගුණැති ආහාර සහ ගින කළ ආහාර පාන පරිභේදනය නොකළ යුතුයි.
- 3** අධික උෂ්ණ ගුණැති ආහාර නිතර බහුලව පරිභේදනය නොකරන්න.
- 4** රෝගය සුව වී සිරුර යාලා තත්ත්වයට පත් වන තෙක් දිරුවීමට බොහෝ කාලයක් ගත වන ආහාර (බර ආහාර) ගැනීමෙන් වළකින්න.
- 5** ඔබේ සිරුරට අසාත්මික වන ආහාර පාන ගැනීමෙන් වළකින්න.
- 6** කෘතිම රස කාරක - වර්ණක, ආහාර කළේ තබා ගන්නා රසායනික පදාර්ථ යෙදු හා සැමතික ආහාර පාන ගැනීමෙන් වළකින්න.
- 7** සැමවිටම තෙල් මද වශයෙන් යෙදු රස හෙයන් යුතු සමඛල ආහාරවේලක් ගන්න. ආයුර්වේද ගාස්තුයට අනුව, සමඛල ආහාරයක් මිනිර රස- ඇඩුල් රස- ඉණු රස- කටු රස- තිත්ත රස- කකට රස යන රස හෙයන් යුත්ත විය යුතුයි.



ප්‍රතිකාරුත්මක පැවතුම් පැවතුම්

කොට්ඨාස රෝගයේ සුවය ඉත්මන් කිරීමට මෙන්ම වසංගත වෛරස රෝගවලින් ආරක්ෂා වීමටත් මෙම උපදෙක් අනුව කටයුතු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිචල්‍ය උඩ කර ගත හැකියි.

පුද්ගල නිරෝගහාවය සුරකින පැවතුම් පැවතුම්

1 උදේ සවස ජල බිඳුනකට කහ මිශ්‍රණ කර දෙනි කැබැල්ලක් දමා මුහුණා අත් පා කේදුන්න.



2 පොල් කිරට කහ- සුදුහදුන් කුඩා මිශ්‍රණ කර දැන් කේදුන්න.



3 රෝගියාගේ කාමරය තුළ කොහොම් තෙල් යෝදු පහනක් දැඳුනා තබන්න.



4 කරාඩුනැටී හෝ සමන්පිටිව කොළ හෝ වෙනිවැල්ගැට තැම්බූ වතුර මද උනුසුමෙන් දිනකට දෙවරක් මුඩ්‍ය හා උගුර කේදුන්න.



5 මත් වතුර, මත්දුවස, දුම්වැටී හෝ දුම්කොළ යෝදු නිෂ්පාදන කිසිවේකත් හාවත නොකරන්න.



6 මැටි මූට්ටියකට යකිනාරං කොළ හෝ දෙහි කොළ, බෙලි කොළ, පාවරිවා කොළ, නික කොළ අත් මිටකට මදක් කබලේ බැඳු ගත් කොත්තමල්ල අහුරක් දුමා තම්බා ගෙන ඉන් නැගෙන දුම් භාසයෙන් උරා මුඩෙයෙන් පිට කරන්න.
(ලද්ද සවස වරකට විනාඩියක් ප්‍රමාණවත්)


මුඩෙයෙන් දුම් උරා මුඩෙයෙන් බැහැර කිරීම
හෝ මුඩෙයෙන් උරා භාසයෙන් බැහැර කිරීම
හෝ භාසයෙන් උරා භාසයෙන් බැහැර කිරීම
නො කළ යුතුයි.



- 7** අධිකව කය හෝ මනස වෙහෙසන කටයුතුවල හෝ කය වෙහෙස වන ව්‍යායාමවල නිරත නොවන්න.
- 8** රෝගය සුව වන තෙක් ස්නානය නොකරන්න.

නිවේක්ගත විෂඩ්පහරණය

1 හල්දුම්මල, අගිල්, ගුගුල්, යන මේවායින් එකක් සමඟ මදක් පටවනේ වියලා ගත් කොහොම් කොළ, පැගිරී කොළ වර්ග, හින්මදුරුතෙලා කොළ, කුරුදු කොළ, වදුකහ, වරා කොළ ආදි ඔබට පහසුවෙන් සපයා ගත හැකි දුවන එකක් හෝ කිහිපයක් කුඩා කර තබා ගෙන රත් පැහැ ගැන්වුණු පොල්කටු අයුරට දුමා උදේ සවස නිවස තුළ හා නිවස වටා දුම් අල්ලන්න.
(ශ්වරක අපහසුතා ඇති අය දුම් අල්ලන අවස්ථාවේදී මුව ආවරණය පැළඳ කිරීන්න)



ශේවකන අහසාය

රෝගී නිරෝගී සැමට යෝග අහසාය

 පිරිසිදු වාතාග්‍රය ලැබෙන ස්ථානයක කොළ ඇට පෙළ කෘෂ්‍රව සිටින සේ සිටිගෙන හෝ තමන්ට පහසු ඉරියවිවකින් හෝ සිටිමින් යෝග අහසායයන්හි එන මෙම සරල ග්‍රේවකන අහසායය සම් උදුකොනකම සිදු කරන්න.

යහපත් සිහියෙන් ග්‍රුහුව නාසය තුළින් රිද්දමයානුකුලව වාතය පෙනහඟා තුළට ගැනීම හා පිට කිරීම ගැඹුරින් හා සේමෙන් අපහසුවකින් තොරව සිදු කරන්න.

ශේවකන අහසාය පියවර

පළමුව උදර ප්‍රදේශයට ඔබේ දැස් තබා ගන්න.

උදරය පිම්බෙන සේ හෙමින් රිද්දමයානුකුලව ගැඹුරින් තුක්මක් ගෙන පිට කර හරින්න.

මෙලෙක වාර 10-20 ක් සිදු කරන්න.

දෙවනුව උරස් ප්‍රදේශයට ඔබේ දැස් තබා ගන්න.

පසු ප්‍රදේශය පිම්බෙන සේ හෙමින් රිද්දමයානුකුලව ගැඹුරින් තුක්මක් ගෙන පිට කර හරින්න.

මෙලෙක වාර 10-20 ක් සිදු කරන්න.

තෙවනුව දැස් පොළවට සමාන්තරව සිටින සේ ඉදිරියට දිග කර වැළම්වෙන් නවා ඔබේ උරස අල්ලා ගන්න.


උරහිස් ප්‍රදේශය ඉහළට ඇදෙන සේ හෙමින් රිද්දමයානුකුලව ගැඹුරින් තුක්මක් ගෙන පිට කර හරින්න.

මෙලෙක වාර 10-20 ක් සිදු කරන්න.

අපහසුවකින් තොරව
 කිදු කළ හැකි
 වාර ගණන ඉක්මවා
 මෙම ග්‍රෑවසන අහසාස
 කිසිවේකත්
 නො කළ යුතුයි.

ඖබව ලැබෙන ප්‍රතිලාභ

- මෙම ග්‍රෑවසන අහසාස මගින් පෙනහඳුවල ඔක්සිජන් දාර්තාවය වැඩි කර දෙයි.
- ගර්රය උණුසුම් කරමින් රැඳිර සංසරණය ක්‍රමවත් කරයි.
- මානසික ආතතිය දුරු කරයි.
- කායික, මානසික හා අධ්‍යාත්මික ගක්තිය වර්ධනය කර ගැනීමට උපකාර කරයි.



කොට්ඨා රෝගී ඔබට විශේෂ අත් බෙහෙන්

සිරුරේ ඔක්සිජන් සංයුතිය

ප්‍රශ්නක්තව තබා ගැනීමට

- ★ දිනකට වරක් කරාඩුනැටී එකක් කැවේ දමා සැසීම කරන්න. උදිර බාහාය ඇති අය හින්මදුරුතෙලා කොළ 2ක් සැසීම වඩා යෝගසයි.
- ★ කෙදි බහුල ආහාර, අලිපේර, රටුලි, දෙහි, නාරං, කැරවී, සුදුලිඹනු, කෙසෙල් වැනි ආහාර ඔබේ ආහාර අතරට එක් කරගන්න.
- ★ මෙහි ඉහතින් දක්වා ඇති ඔඡඩිය ආහාර පාන රටාව ඔබේ සිරුර තුළ යහපත් ඔක්සිජන් සංයුතියක් පවත්වාගෙන යාමට උපකාරී වේ.

විෂ්ලුණය ව්‍යුත්ක්වා ගැනීමට

- ★ බැඳු භාල් කැදු, දෙළුම් ග්‍රුෂ වැනි දියර පානය ඉතා යෝගසයි.
- ★ ඉහතින් දක්වා ඇති පරිදි දියර ආහාර වැඩිපුර භාවිත කරන්න.



දියර මල පිටවීමට



මදක් කබලේ බැඳුගත් සුදුරු හා අසමෝදුගම් තේ හැඳි 1 බැගින් මැටි බැඳුනකට දමා වතුර අඩු කොත්පයක් එක් කර හොඳින් තම්බා පෙරා ගත් වතුරට මිශේනී ක්වල්පයක් දමා බොහෝන.



හොමේරු බෙලි කොළ මිටක්, ලසටි බෙලි කුවු කැබැල්ලක් මැටි බැඳුනකට දමා හොඳින් තම්බා ගත් වතුර අඩු කොත්පයකට මිශේනී දමා බොහෝන.



දෙහි පොතු, මුරුගා පොතු, අත් මිටක් බැගින් ද ඉගුරු අගල් 2 ක කැබැල්ලක්, සුදුලිංචනු බික් 5 ක් පමණා ගෙන හොඳින් කොටා වන්ඩුවේ (වාෂ්පයෙන්) තම්බා වතුර අඩු කොත්පයක් දමා යුතු මිරිකා ගෙන කොටස් 3 කට බෙදා වරකට මී පැනී තේ හැඳි 1 බැගින් මිශ්‍ර කර උදේ, දවල්, රාත්‍රි බොහෝන.



ආහාර අරුවීයට



ප්‍රධාන ආහාරයට පෙර සහල් කැඳු, තැම්බුම් හොඳි පානය කරන්න.

මූත්‍ර පිට නොවීමට / මූත්‍ර දුවකිල්ලට



නීරමුල්ලිය + පොල්පලා කිහින්ව කහා අත් මිටක් බැංගින් ගෙහෙ මැටි බඳුනකට දුමා හොඳින් තම්බා ගත් වතුර ඔස්ස පැන් ලෙස දුවකට වරක් බොහෝන.



හින්නෙරෙංඩ් හෝ ගොකුවූ තැම්බූ වතුර, ලුණුවරණ පොනු තැම්බූ වතුර, වෙනිවල්ගැට තැම්බූ වතුර ඔස්ස පැන් ලෙස දුවකට දෙවරක් බොහෝන.



වමනයට



විළඳ කැඳු කාඳා බොහෝන.



බෙලි මුල් + නොමේරු බෙලි කොළ + වීපොරි තැම්බූ වතුර ඔස්ස පැන් ලෙස සකකා බොහෝන.



දෙහි ගෙඩියක යුෂ ගෙහෙ රේට ඉගුරුට යුෂ මේස හැඳි 1 ක් හා මිහැණි තේ හැඳි 1 ක් දුමා බොහෝන. මෙලෙස උදේශී, දුවල්, රාත්‍රි දිනකට තුන් වරක් ගත්න. ආහාර අප්පීරණාය නිසා ඇති වූ වමනයට ඉතා යෝග්‍යයි.

මූබයේ ආකාළුනයට, උගුරේ වේදුනාවට



වෙනිවැල්ගැට, අරළී, බුලී,
හෙල්ලී හා සමන්සිව්ව කොළ
සමව ගෙන තම්බා ගත් වතුර මදු
ලනුකුමෙන් මූබය පුරවා ගෙන
කිහිපවරක් මූබය තුළ කළතා
ඉවත දුමන්න. වරකට මෙලෙස
වාර 5 ක් බැංකින් දිනකට දෙවරක්
සිදු කරන්න.



ගම්මිරිස් + ඉගුරු + වෙනිවැල්ගැට
නැම්බූ වතුර ඔසුපැන් ලෙස
සකසා ද්‍රව්‍යට දෙවරක් මිපැණී
දිමා බොන්න.

උගුරේ සෙම බැඳී ඇති විට



ඇටුල් දොඩ්මී ඉස්ම තේ හැඳි 6
අමු ඉගුරු ඉස්ම තේ හැඳි 3
පිරිසිදු මිපැණී තේ හැඳි 1
මේවා හොඳින් දියකර වික වික
සෙමින් බොන්න. මෙලෙස ද්‍රව්‍යට
දෙවරක් බොන්න. සෙම බැහැර කරයි.



ඔබට වෙනත් රෝග තත්ත්වයන් තිබේ නම්, අත් බෙහෙතක් වුවද,
සුදුසුකම් ලත් ආයුර්වේද හෝ පාරමිපරික වෛද්‍යවරයෙකුගේ
ලපද්‍රේගයකින් නොරව හාවත නොකරන්න.

**අත් බෙහෙතකින් සුවය නොලබන්නේ නම්,
වෛද්‍ය ලපද්‍රේක් අනුව කටයුතු කිරීම අනිවාර්යය වේ.**

මානකික හා අධ්‍යාත්මික ශෞඛ්‍ය සංවර්ධනය

ආයුර්වේද ගාස්ත්‍රානුකූලව ප්‍රදේශල නීරෝගාතාවය සඳහා ඔබගේ සිරුරේ සියලු ඉහළියයන්, මහස හා ආත්මා ප්‍රසන්නව පැවතිය යුතු වේ. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සඳ්වන හමි. මානකික හා අධ්‍යාත්මික ශෞඛ්‍ය සංවර්ධනය තුළින් ඔබට, ඔබගේ ගිරිරගත බලය හා ගිරිරගත ස්වභාවික ප්‍රතිශක්තිය (ව්‍යාධික්ෂාමත්වය) වර්ධනය කර ගත හැකි වේ.

1 ඔබ අනුගමනය කරන ආගමානුකූල ප්‍රතිපථාවන්ට අනුව, පිරින් සංශෝධිත සෑම්බායනය හෝ ගිතිකා- ස්තේන්තු ගායනය හෝ දේව මෙහෙයන්ට සවන්දීම සිදු කරන්න.

2 මෙත්තාව, කරුණුව පතුරුවමින් සැමවීට සතුවූ සිතින් කටයුතු කරන්න.




3 යහපත් සිතිවීලි උපදෙශන සිත නිවන ගිත ගුවනාය කරන්න.

4 රෝගය කෙරෙහි ඇති වූ අනිසි බිය දුරට කර ගනීමින්, සැමවීට තම යුතුකම් හා වගකීම් නිසි අයුරින් ඉටු කරන්න.

5 ගෝක, තුළ්ඩ ආදි දුර්විපාක දෙන සිතිවීලි ඇති වන ආකාරයේ දුරශන නැරඹීමෙන් හෝ ගුවනාය කිරීමෙන් හැකිතාක් වළකින්න.



6 අවර ගණයේ අදෝශනාත්මක හිත ඇසීමෙන් වළකින්න.



7 ඔබ සැමවිට සෘජුව හෝ වක්‍රුව අන් අය කුඩා වන ආකාරයට කතා නොකරන්න. ක්‍රියා නොකරන්න.

8 දිනපතා උදේශ සවස හොඳුන් වාතාගුරු ලැබෙන ස්ථානයක ව්‍යුහයෙන් වාඩි වී විනාඩි 10 ක් සැමට මෙන් වඩන්න.

ව්‍යුහයෙන් වාඩි වී සිටීමෙන් හා මෙන් වැඩීමෙන් බිඛ්‍ය ලැබෙන ප්‍රතිලූප

- රෝගවලට ඔරෝත්තුදීමේ හැකියාව (ගරීරගත ස්වභාවික ප්‍රතිශක්තිය) වර්ධනය කරයි.
- සංකුලතා අවම කරමින් රෝග සුවය ඉක්මන් කරයි.
- මතක ගක්තිය වැඩි කරයි.
- මානසික නොසන්සුන්තාවය මගහරවයි.
- ගාරීරක, මානසික හා අධ්‍යාත්මික ගක්තිය දියුණු කර ගැනීමට හැකියාව ලැබේයි.



ගර්හිත්තී මවගේ සහ ගර්හයේ රැකවරණයට

ගර්හිත්තී මවගරුහේගේ ආහාර පාන රටාවට විශේෂයෙන් එක් කර ගත යුත්තේ මොනවා දී?

පළමු මාස 4

- * පොරු කැඳු, දියර කිරි (ඉගුරු කුඩා, ගම්මිරස් කුඩා යොදා) පානය කරන්න.
- * දෙහි යුතු, දෙල්මි යුතු, මිදි යුතු ආදි පළතුරු යුතු ඇතුළුව දුව ආහාර බිහුලුව ගත යුතුයි.
- * භාතවාරය අල (මැද නාරවිය ඉවත් කළ), භාතවාරය කොළ, ඉරමුසු යන මේවායින් කැඳු සකකා පානය කිරීම ඉතා යෝග්‍ය යි. කැඳු සකක්සීමේදී ඉගුරු, ගම්මිරස් ස්වල්පයක් හා සුදුලැංණු බික් 1 ක් පමණ යොදාන්න.



මාස 4න් පසු

- * සාරණා, නෙළුම් අල, එළඹවු ආහාර අතරට එක්කර ගන්න.
- * ගොකටු, ඉරමුසු, කටටචල්බටු, පොල්පලා වැනි ඔජ්ඡය තැමිබූ වතුර ඕසුපැන් ලෙස භාවිත කරන්න.
- * මිහැණි මිශ්‍ර එළකිරී පානය ඉතා යෝග්‍ය යි.
- * මිහැණි, ගිතෙල් දිනපතා පරිහෝජනය කරන්න.
- * භාතවාරය අල- කොළ කැඳු, යකිනාරං කොළ කැඳු පානය කරන්න.
- * දෙහි, දොඩුම්, දෙල්මි, මිදි ආදියේ යුතු පානය කරන්න.



ගරහිත් සමයේදී ඔබ නොකළ යුත්තේ මොනවා දු?

- ★ ගස්ලඩු, අන්නාසි, කරවීල, තල, රාඩු, මූරුදෝගා, සුඩුලැණු, කොත්තමල්ලි, කොල්ලු, කිරිජල (ගහල) **පළමු මාස 4** ඇතුළත නොගත යුතුයි.
- ★ අධිකව ආහාර නොගත යුතුයි.
- ★ දිරවීමට දිගු කාලයක් ගන්නා ආහාර නොගත යුතුයි.
- ★ අධික උෂ්ණ ආහාර පාන නොගත යුතුයි.
- ★ අධිකව කය හා මනස වෙහෙසන ත්‍රියාකාරකම්වල නිරත නොවිය යුතුයි.
- ★ මස් වර්ග බිඡුලව පරිභේදනය නොකළ යුතුයි.
- ★ නිවක තුළ දුම් ඇල්ලීමේදී **වදකහ හාවින** නොකළ යුතුයි.



දරුවන්ගේ රැකවරණයට

ශරීරගත ස්වභාවික ප්‍රතිශක්ති වර්ධනයට

ඖබේ දරුවාට සුංස්කීම් ලත් ආයුර්වේද හෝ පාරමිතරික වෛද්‍ය නිරද්‍යාය සහිතව නියමිත ප්‍රමිතියෙන් හා නිවැරදි මාත්‍රාවෙන් දෙකදුන් කළේකය (රත කළේකය) ලබාදෙන්න.



දරුවාට ඉඩෙන ප්‍රතිලාභ

- දරුවාගේ සිරුර තුළ රෝගවලට ඔරෝත්තු දීමේ හැකියාව (ව්‍යාධික්ෂාමන්වය) වර්ධනය කරයි.
- උණ රෝග, ශේම් රෝග, ඇඳම, මලබද්ධිය, ශම්මේ රෝග සමඟ සම්බන්ධ කරයි.
- මල, මූත්‍ර බැහැර කිරීම පහසු කරයි.
- කිර හෝ ආහාර අභ්‍යෑන් වීම වළක්වයි.

වයස දින 7 සිට

ඩිනඩම වයස් කාණ්ඩියකට

**ශරීරගත ස්වභාවික ප්‍රතිශක්තිය
වර්ධනය කිරීම සඳහා ලබා දිය හැකි
ලත්තම බ්‍යාපයකි.**



ඔබගේ අවසානයට

- ★ ඉහත ඔජ්ජය ලබා දීමට ප්‍රථම දුරුවාගේ රෝග තත්ත්වය පිළිබඳව ඔබගේ දේශීය වෛද්‍යවරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න.
- ★ ඔබගේ දේශීය වෛද්‍යවරයාගේ නිරදේශ කහිතව නියමිත මානුවෙන් දුරුවාට ඔජ්ජය ලබා දිය යුතුයි.
- ★ සෑම රූපයේ ආයුර්වේද රෝහලකින්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ගාලාවකින් සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් දෙකදුන් කළේකය **නොමිලේ** ලබා ගත හැකියි.

**සුදුසුකම් ලත් ආයුර්වේද හෝ පාරමිතරික
වෛද්‍යවරයාකුගේ පුරුව නිරදේශයකින් තොරව
කිසිදු දේශීය ඔජ්ජයක් ඔබගේ දුරුවාට ලබා නොදෙන්න.**

සුවය ලබම් සිරින ඔබව

ශරීර බලය රැකගැනීමට

- ★ ඔබේ ග්‍රීරගත ක්වහාවික ප්‍රතිශක්තිය ඉහළ නංවන නිතකර ආහාර පාන පරිහෝජනය, නිතකර ඇවතුම් පැවතුම්වල නිරත වීම අඛණ්ඩව සිදු කරන්න.
- ★ ග්‍රීර බලය යථා තත්ත්වයට පත් වන තෙක්,
අධිකව කය වෙහෙසන ක්‍රියාකාරකම්වල නිරත වීම
දිරවීමට කළේ ගන්නා ආහාර පාන ගැනීම
අධිකව මනස වෙහෙසන ක්‍රියාකාරකම්වල නිරත වීම
සිරුරෙහි අකාත්මිකතා ඇති කරන ආහාර පාන ගැනීම
කිසිවිටෙකත් නොකළ යුතුයි.



- ★ ඔඟධීය කොළ වර්ග එකක් හෝ කීපයක් යොදා තම්බා ගත් වතුර නිමෙන්නට හැර මද උණුසුමෙන් ක්නාහාය කරන්න.
එ් සඳහා කොහොම් කොළ, පාවටිටා කොළ, නික කොළ,
බෙලු කොළ ඉතා යෝගසයි.
- කිසිවිටෙකත් ඔඟධි තැම්බූ වතුරට ඇත් වතුර මිශ්‍ර කර භාවිත නොකළ යුතුයි.

කොට්ඨා පශ්චාත් සංකුලතා අවම කරගැනීමට

- ★ ලුණුවරණ පොතු + ගොකුවු + නීරමුල්ලිය තැමේෂු වතුර ඔසුපැන් ලෙස සකසා ද්‍රව්‍යව වරක් දින 3-7 ක් බොහෝන.
- ★ කුළුරු ඇට මදු + වලුගසහල් + හුදුල්චනු තැමේෂු වතුර ඔසුපැන් ලෙස සකසා ද්‍රව්‍යව වරක් දින 3-7 ක් බොහෝන.
- ★ යකිනාරං කොළ කැඳු, මොනාරකුඩුම්බිය කොළ කැඳු කේත්පයක් උදේ ආහාරයට පෙර බොහෝන.


ඔබ කොට්ඨා පශ්චාත් සංකුලතා සඳහා
 දේශීය වෙළඳු ප්‍රතිකාර ගැනීමට අපේක්ෂා කරන්නේ නම්,
 ඔබට ආසන්නතම රජයේ ආයුර්වේද රෝහලකින් හෝ
 ආයුර්වේද මධ්‍යම බෙහෙන් ගාලාවකින්
 එම කේවය ලබා ගත හැකිය.



කොට්ඨාස රෝගීන් සඳහා දේශීය වෛද්‍ය සේවා සැපයීම

ආයුර්වේද ප්‍රතා සෞඛ්‍ය සේවාව

- ★ නිවෙක්ගතව ප්‍රතිකාර ලබන ඔබ, ඔබගේ රෝග තත්ත්වය සහ නිවෙක් සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව පැහැදිලි සවිස්තරාත්මක තොරතුරු ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හාර ආයුර්වේද ප්‍රතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ලබා දිය යුතු ය. සැමවිටම සතස හා නිවැරදි තොරතුරු ලබා දීම ඉතා වැදගත්.
- ★ ඔබගේ රෝග තත්ත්වයන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සුදුසු දේශීය එංඡය නිවසටම පැමිණ නොමිලේ ලබා දෙනු ඇත.



සුවධරණී උපදේශන සේවාව

- ★ 'සුවධරණී උපදේශන සේවාව' මූහුණු පොත හරහා ත් ඔබට අවශ්‍ය දේශීය වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි.

www.facebook.com/සුවධරණී-෋පදේශන-සේවාව-101474152258717

දේශීය වෛද්‍ය කොට්ඨාස උපදේශන සේවාව

ආයුර්වේද | දියුණු | සුභාච්‍රා | මාරුච්‍රා

දේශීය වෛද්‍ය මාධ්‍යම් දිරෝගී හැඳුම් ක්‍රියාත්මක තරුණු

අදාළ ආයුර්වේද ප්‍රතා සේවාව සහ ප්‍රාදේශීය උපදෙස් මාරුච්‍රා මාරුච්‍රා ප්‍රතා සේවාව ප්‍රාදේශීය උපදෙස් මාරුච්‍රා මාරුච්‍රා

ආයුර්වේද ප්‍රත්‍යා සෞඛ්‍ය සේවා හඳුනී දුරකථන භාමාවලිය

නිවේස්ගත කොට්ඨා ගැහීන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම සඳහා ඔබට මෙම දුරකථන අංක භාවිත කළ හැකිය.

කොළඹ දිස්ත්‍රික්කය	වෛද්‍ය එම්.එ්.ඩ්.ඩ්. වන්දුරත්න මයා	070 6800 376
ගම්පහ දිස්ත්‍රික්කය	වෛද්‍ය ජේ.කේ.එම්. සම්පත් මයා	070 6800 353
කළුතර දිස්ත්‍රික්කය	වෛද්‍ය ඩ්බ්. අසංගි ප්‍රනාන්දු මිය	070 6800 352
මාතර දිස්ත්‍රික්කය	වෛද්‍ය එස්.එම්.ජයලත්න මයා	070 6800 354
ගාල්ල දිස්ත්‍රික්කය	වෛද්‍ය අගේක කුලතුග මිය	070 6800 355
හම්බන්තොට දිස්ත්‍රික්කය	වෛද්‍ය ග්‍යාමා මිය	070 6800 356
මහනුවර දිස්ත්‍රික්කය	වෛද්‍ය සිලව්ග මයා	070 6800 357
නුවරඑළිය දිස්ත්‍රික්කය	වෛද්‍ය මෙනුඡා විතානගේ මිය	070 6800 358
මාතලේ දිස්ත්‍රික්කය	වෛද්‍ය එන් සේනානායක මිය	070 6800 359
කැගල්ල දිස්ත්‍රික්කය	වෛද්‍ය බ්.එච්.එස්.පී.කේ. පෙරේරා මයා	070 6800 360
රත්නපුර දිස්ත්‍රික්කය	වෛද්‍ය එස්.ජේ.ආර්.ඩී.ජනප්‍රිය මයා	070 6800 361
කුරුණෑගල දිස්ත්‍රික්කය	වෛද්‍ය නාරමදා මිය	070 6800 362
පුත්තලම දිස්ත්‍රික්කය	වෛද්‍ය අනුරාධිකා මිය	070 6800 363
අනුරාධපුරය දිස්ත්‍රික්කය	වෛද්‍ය ඩී.එස්.නිල්තොට්ග මයා	070 6800 364
පොලොන්නරුව දිස්ත්‍රික්කය	වෛද්‍ය පී.එච්.වර්ධන මයා	070 6800 365
මොණරාගල දිස්ත්‍රික්කය	වෛද්‍ය අතුල සම්පත් මයා	070 6800 366
බදුල්ල දිස්ත්‍රික්කය	වෛද්‍ය ආර්.පී.ආර්.සම්පත් මයා	070 6800 367
අම්පාර දිස්ත්‍රික්කය	වෛද්‍ය එම්.එන්.නගිල් මයා	070 6800 368
මධ්‍යකළුප්‍ර දිස්ත්‍රික්කය	වෛද්‍ය ගයනී මිය	070 6800 369
ශ්‍රීකුණාමලය දිස්ත්‍රික්කය	වෛද්‍ය නෙරංජන් මයා	070 6800 370
යාපනාය දිස්ත්‍රික්කය	වෛද්‍ය එම්.නැව්‍යාරාජා මයා	070 6800 371
මන්නාරම දිස්ත්‍රික්කය	වෛද්‍ය ආර්.මනිවනන් මයා	070 6800 372
වව්නියා දිස්ත්‍රික්කය	වෛද්‍ය වී. සර්වනන්නන් මයා	070 6800 373
කිලිනොවිය දිස්ත්‍රික්කය	වෛද්‍ය එස්.දිස්යන්නි මිය	070 6800 374
මුලතිව දිස්ත්‍රික්කය	වෛද්‍ය පී. ශ්‍රී ගනේශන් මයා	070 6800 375
ආයුර්වේද දෙපාර්තමේන්තුව, නාවින්තන, මහරගම		
වෛද්‍ය එස්.එ්.එම්.ජේ.සල්වතුර මිය	070 6800 330	
වෛද්‍ය ශ්‍රී ප්‍රියා සුජිතිරන් මිය	070 6800 340	
වෛද්‍ය කේ.ඩ්.ආර්.පී.හේරත්න මිය	070 6800 350	

රජයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සේවා

- ★ කොට්ඨාස වෛද්‍ය වහා රෝගය සූච වීමෙන් පසු ඇති වන කෙටිකාලීන හා දිගුකාලීන පශ්චාත් කොට්ඨාස සංකීලතා මෙන්ම එන්නත්කරණයෙන් පසු ඇති වන සංකීලතා සඳහා ඔබ ප්‍රදේශයේ පිහිටි රජයේ ආයුර්වේද රෝහල්, මධ්‍යම බෙහෙත් ගාලා සහ නිදහස් ආයුර්වේද බෙහෙත් ගාලා මගින් ඔබට අවශ්‍ය උපදෙස් හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා ගත හැකියි.





ප්‍රකාශනය
ආයුර්වේද දෙපාර්තමේන්තුව
නාලින්හ, මහරගම.

e-departmentofayurveda@gmail.com

Department of Ayurveda FB Page

www.ayurveda.gov.lk